



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2145/12 - 2019 ඔක්තෝබර් මස 14 වැනි සඳුදා - 2019.10.14

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය රජයේ නිවේදන

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත

3 වැනි වගන්තිය යටතේ නියමය

සංශෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් අමාත්‍ය මංගල සමරවීර වන මම, මෙම නියෝගය මගින් මෙහි උපලේඛනයෙහි I, II හා III වන තීරුවල නිශ්චිතව සඳහන් කරනු ලැබ ඇති සෑම අනුරූපී භාණ්ඩයක් මතම, ඉහත පනතේ 3 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද 2019 ජූලි මස 10 දිනැති අංක 2131/29 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් සංශෝධිත 2019 මාර්තු මස 05 දිනැති අංක 2113/9 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ I වන උපලේඛනයෙහි අනුරූප භාණ්ඩ මත එම උපලේඛනයේ IV වැනි තීරුවෙහි නිශ්චිතව දක්වා ඇති බදු අනුප්‍රමාණයන් සඳහා, මෙහි උපලේඛනයෙහි IV වැනි තීරුවෙහි දක්වා ඇති නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2019 ඔක්තෝබර් මස 15 දින සිට ප්‍රතිස්ථාපනය විය යුතු බව, ප්‍රකාශයට පත් කරමි.

2019 ඔක්තෝබර් මස 14 වැනි දින,
කොළඹ 01,
මුදල් අමාත්‍යාංශයේ දී ය.

මංගල සමරවීර,
මුදල් අමාත්‍ය.

උපලේඛනය

සංයෝජිත වර්ගීකරණ ශීර්ෂය I	සංයෝජිත වර්ගීකරණ සංකේතය II	විස්තරය III	නිෂ්පාදන බද්ද IV
24.02		දුම්කොළ වලින් හෝ දුම්කොළ ආදේශක වලින් නිෂ්පාදිත සුරුටුවු, කට තබන පැත්ත උල්ලු සුරුටුවු, සිගාරිලෝස් සහ සිගරට්.	
	2402.20.40	දිග මි.මි. 67 ට වැඩි නමුත් දිග මි.මි. 72 ට නොවැඩි සිගරට්	සිගරට් 1,000 ට රු. 33,000/-

